



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අංක 2,300 - 2022 සැප්තැම්බර් මස 30 වැනි සිකුරාදා - 2022.09.30

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී.)

II කොටස - අධිකරණ

(වෙන වෙනම ගොනු කර ගත හැකි පරිදි සෑම කොටසකට ම අයත් එක් එක් භාෂාවකට වෙන වෙන පිටු අංක යොදා ඇත.)

	පිටුව		පිටුව
සම්මත වූ පනත්	—	වස්තු භංගත්ව නඩු පිළිබඳ දැන්වීම්	—
පනත් කෙටුම්පත්	—	පිස්කල් මාර්ෂල්වරුන්ගේ පත් කිරීම්	—
ශ්‍රේෂ්ඨාධිකරණයේ දැන්වීම්	—	පිස්කල් විකිණීම්	673
ශ්‍රී ලංකා ඇපැල් උසාවියේ දැන්වීම්	—	බුද්දල් නඩු පිළිබඳ දැන්වීම්	—
ශ්‍රේෂ්ඨාධිකරණයේ අපරාධ නඩු සැසි පිළිබඳ නිවේදන	—	නීති අධ්‍යාපන සභාවේ දැන්වීම්	—
දිසා අධිකරණ හා මහෙස්ත්‍රාත් අධිකරණ දැන්වීම්	670	නොතාරස් ලැයිස්තු	—
		විවිධ දැන්වීම්	—

සතිපතා නිකුත් වන ගැසට් පත්‍රයෙහි පළකිරීම සඳහා භාරගනු ලබන දැන්වීම් පිළිබඳ වැදගත් නිවේදනයයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ අවසන් පිටුවේ සෑම මාසයක ම මුල් සතියේ දී පළකරන නිවේදන භාරගන්නා දිනයත් සහ වේලාවත් පිළිබඳව මින් අවධානය යොමු කරනු ලැබේ.

ගැසට් පත්‍රයේ පළකිරීම සඳහා දැන්වීම් භාරගැනීම ගැසට් පත්‍රය පළකරනු ලබන දිනයට සති දෙකකට පෙර සිකුරාදා දිනයෙහි දහවල් 12.00 ට අවසන් කරනු ලැබේ. තනතුරු - ඇබැරුතු, විභාග, ටෙන්ඩර් සහ වෙන්දේසි පිළිබඳ දැන්වීම්වල අවසන් දින සහ වේලාවන් ඒ පිළිබඳව උනන්දුවක් දක්වන අයට ප්‍රමාණවත් කාලවේලාවක් ලැබෙන පරිදි යොදාගත යුතු බවට, සියලු ම දෙපාර්තමේන්තු, සංස්ථා සහ මණ්ඩල යනාදිය වගබලාගත යුතු බව මින් අවධාරණය කෙරේ. පළකිරීම සඳහා එවනු ලබන සෑම දැන්වීමක් ම තනි පැත්තේ පමණක් පැහැදිලිව පිටපත් කළ යුතු ය. නිරවද්‍යතාවය පිළිබඳව කරන විමසීම් සහ පැමිණිලි ගැසට් පත්‍රය පළ වූ දින සිට තෙමසකට පසුව භාරගනු නොලැබේ.

ගැසට් පත්‍රයේ පළකරන සෑම දැන්වීමක් ම ගැසට් පත්‍රය පළකරනු ලබන දිනට සති දෙකකට පෙර (එනම්, 2022 ඔක්තෝබර් මස 21 වැනි දින පළකරන ගැසට් පත්‍රයේ දැන්වීම් 2022 ඔක්තෝබර් මස 07 වැනි දින දහවල් 12.00ට හෝ ඊට පෙර) තැපෑලෙන් හෝ ගෙනවිත් රජයේ මුද්‍රණාලයට භාරදිය යුතු ය.

2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත - 9 වැනි වගන්තිය

“යම් ප්‍රකාශනයක්, රීතියක්, නියෝගයක්, නියමයක්, අතුරු ව්‍යවස්ථාවක්, නිවේදනයක් හෝ වෙනත් කිසිවක් ගැසට් පත්‍රයේ පළකළ යුතු බවට යම් පනතකින් හෝ නීති ප්‍රඥප්තියකින් විධිවිධාන සලස්වා ඇති අවස්ථාවක, ඒ රීතිය, නියෝගය, නියමය, අතුරු ව්‍යවස්ථාව, නිවේදනය හෝ වෙනත් දෙය ඉලෙක්ට්‍රොනික ස්වරූපයේ වන ගැසට් පත්‍රයක පළ කරනු ලැබුවහොත් ඒ විධිවිධානය සම්පූර්ණ කර ඇත්නම් සේ සැලකිය යුතු ය.”

ගංගානි ලියනගේ,
රජයේ මුද්‍රණාලයාධිපති.

2022 ජනවාරි මස 01 වැනි දින,
කොළඹ 08,

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ දී ය.

මෙම ගැසට් පත්‍රය www.documents.gov.lk වෙබ් අඩවියෙන් බාගත කළ හැක.



දිසා අධිකරණ හා මහෙස්ත්‍රාත් අධිකරණ දැන්වීම්

නැගෙනහිර පළාත්බද මහාධිකරණය - ත්‍රිකුණාමලය

පැරණි නඩු වාර්තා විනාශ කිරීම

ත්‍රිකුණාමලය මහාධිකරණයේ අසා නිම කරන ලද වසර පහකට අධික කාලයක් ඉකුත් වූ පහත අංකයන් සඳහන් පැරණි නඩු වාර්තා මෙම දැන්වීමේ දින සිට තෙමසක් ගත වූ පසු එනම් 2022.12.30 වැනි දිනට පසුව විනාශ කරනු ලබන බව මෙයින් දන්වා සිටිනු ලැබේ.

මෙම නඩුවලට අදාළ යම් පාර්ශවකරුවෙකු වෙනොත් නඩු වාර්තාවල පිටපත් මෙම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත ලිඛිත ඉල්ලීමක් කිරීම මගින් 2022.12.17 වැනි දිනට පෙර ලබා ගන්නා ලෙසටත් මෙයින් දන්වා සිටිනු ලැබේ.

ඩී. එස්. සුසයිදාස්,
මහාධිකරණ විනිසුරු - ත්‍රිකුණාමලය.

2022 සැප්තැම්බර් මස 07 වැනි දින,
ත්‍රිකුණාමලය මහාධිකරණයේ දී ය.

උපලේඛනය

1	HCT/BA/300/2010	33	HCT/BA/378/2011	65	HCT/BA/345/2010	97	HCT/BA/401/2011
2	HCT/BA/286/2010	34	HCT/BA/303/2010	66	HCT/BA/636/2013	98	HCT/BA/402/2011
3	HCT/BA/287/2010	35	HCT/BA/310/2010	67	HCT/BA/346/2010	99	HCT/BA/403/2011
4	HCT/BA/282/2010	36	HCT/BA/309/2010	68	HCT/BA/347/2010	100	HCT/BA/404/2011
5	HCT/BA/288/2010	37	HCT/BA/308/2010	69	HCT/BA/348/2010	101	HCT/BA/411/2011
6	HCT/BA/279/2010	38	HCT/BA/307/2010	70	HCT/BA/349/2010	102	HCT/BA/412/2011
7	HCT/BA/281/2011	39	HCT/BA/306/2010	71	HCT/BA/350/2010	103	HCT/BA/413/2011
8	HCT/BA/284/2011	40	HCT/BA/304/2010	72	HCT/BA/381/2011	104	HCT/BA/414/2011
9	HCT/BA/253/2009	41	HCT/BA/302/2010	73	HCT/BA/382/2011	105	HCT/BA/415/2011
10	HCT/BA/292/2010	42	HCT/BA/301/2010	74	HCT/BA/383/2011	106	HCT/BA/418/2011
11	HCT/BA/589/2012	43	HCT/BA/377/2011	75	HCT/BA/384/2011	107	HCT/BA/416/2011
12	HCT/BA/636/2013	44	HCT/BA/376/2011	76	HCT/BA/385/2011	108	HCT/BA/417/2011
13	HCT/BA/291/2010	45	HCT/BA/375/2011	77	HCT/BA/386/2011	109	HCT/BA/419/2011
14	HCT/BA/293/2010	46	HCT/BA/374/2011	78	HCT/BA/387/2011	110	HCT/BA/421/2011
15	HCT/BA/294/2010	47	HCT/BA/373/2011	79	HCT/BA/388/2011	111	HCT/BA/422/2011
16	HCT/BA/295/2010	48	HCT/BA/372/2011	80	HCT/BA/389/2011	112	HCT/BA/423/2011
17	HCT/BA/296/2010	49	HCT/BA/371/2011	81	HCT/BA/390/2011	113	HCT/BA/424/2011
18	HCT/BA/297/2010	50	HCT/BA/339/2010	82	HCT/BA/457/2012	114	HCT/BA/425/2011
19	HCT/BA/298/2010	51	HCT/BA/391/2011	83	HCT/BA/420/2011	115	HCT/BA/426/2011
20	HCT/BA/305/2010	52	HCT/BA/392/2011	84	HCT/BA/456/2012	116	HCT/BA/427/2012
21	HCT/BA/355/2010	53	HCT/BA/393/2011	85	HCT/BA/451/2012	117	HCT/BA/428/2011
22	HCT/BA/351/2010	54	HCT/BA/394/2011	86	HCT/BA/452/2012	118	HCT/BA/429/2011
23	HCT/BA/352/2010	55	HCT/BA/395/2011	87	HCT/BA/453/2012	119	HCT/BA/430/2011
24	HCT/BA/353/2010	56	HCT/BA/396/2011	88	HCT/BA/454/2012	120	HCT/BA/461/2012
25	HCT/BA/354/2010	57	HCT/BA/397/2011	89	HCT/BA/449/2012	121	HCT/BA/462/2012
26	HCT/BA/356/2010	58	HCT/BA/398/2011	90	HCT/BA/447/2012	122	HCT/BA/463/2012
27	HCT/BA/357/2010	59	HCT/BA/399/2011	91	HCT/BA/446/2012	123	HCT/BA/464/2012
28	HCT/BA/358/2010	60	HCT/BA/400/2011	92	HCT/BA/449/2012	124	HCT/BA/465/2012
29	HCT/BA/359/2010	61	HCT/BA/341/2010	93	HCT/BA/450/2012	125	HCT/BA/466/2012
30	HCT/BA/360/2010	62	HCT/BA/342/2010	94	HCT/BA/448/2012	126	HCT/BA/467/2012
31	HCT/BA/380/2011	63	HCT/BA/343/2010	95	HCT/BA/445/2012	127	HCT/BA/465/2012
32	HCT/BA/379/2011	64	HCT/BA/344/2010	96	HCT/BA/443/2012	128	HCT/BA/466/2012

129	HCT/BA/467/2012	180	HCT/MC/71/2009	231	HCT//REV/129/2008	282	HCT/EP/1947/2002
130	HCT/BA/442/2012	181	HCT/MC/47/2008	232	HCT/REV/130/2008	283	HCT/EP/1687/2000
131	HCT/BA/441/2012	182	HCT/MC/50/2008	233	HCT/BA/22/2005	284	HCT/EP/1107/1997
132	HCT/BA/459/2012	183	HCT/MC/49/2008	234	HCT /REV/358/2001	285	HCT/EP/1361/1999
133	HCT/BA/468/2012	184	HCT/MC/48/2008	235	HCT/REV/357/2001	286	HCT/EP/1882/2001
134	HCT/BA/469/2012	185	HCT/MC/46/2008	236	HCT/BA/631/2013	287	HCT/EP/2047/2002
135	HCT/BA/470/2012	186	HCT/MC/45/2008	237	HCT/BA/632/2013	288	HCT/EP/1933/2001
136	HCT/BA/440/2012	187	HCT/MC/44/2008	238	HCT/BA/633/2013	289	HCT/EP/2162/2003
137	HCT/BA/439/2012	188	HCT/MC/43/2008	239	HCT /BA/634/2013	290	HCT/EP/1670/2000
138	HCT/BA/434/2011	189	HCT/MC/42/2008	240	HCT/BA/635/2013	291	HCT/NP/13/1993
139	HCT/BA/438/2012	190	HCT/MC/41/2008	241	HCT/BA/638/2013	292	HCT/BA/454/1991
140	HCT/BA/437/2011	191	HCT/BA/504/2012	242	HCT/BA/640/2013	293	HCT/EP/WRIT/418/ 2003
141	HCT/BA/436/2011	192	HCT/BA/501/2012	243	HCT/BA/639/2013	294	HCT/EP/WRIT/230/ 1996
142	HCT/BA/434/2011	193	HCT/BA/510/2012	244	HCT/BA/393/2013	295	HCT/EP/WRIT/401/ 2003
143	HCT/BA/433/2011	194	HCT/BA/503/2012	245	HCT/WRIT/354/2001	296	HCT/EP/402/2003
144	HCT/BA/431/2011	195	HCT/BA/514/2012	246	HCT/WRIT/322/2001	297	HCT/REV/67/2006
145	HCT/BA/432/2011	196	HCT/BA/513/2012	247	HCT/ WRIT/435/2004	298	HCT/REV/47/2006
146	HCT/BA/435/2011	197	HCT/BA/512/2012	248	HCT/BA/270/2009	299	HCT/REV/46/2006
147	HCT/BA/209/2009	198	HCT/BA/511/2012	249	HCT/BA/283/2010	300	HCT/REV/61/2006
148	HCT/BA/212/2009	199	HCT/BA/520/2012	250	HCT/REV/52/2006	301	HCT/REV/62/2006
149	HCT/BA/214/2009	200	HCT/BA/507/2012	251	HCT/BA/289/2001	302	HCT/REV/63/2006
150	HCT/BA/215/2009	201	HCT/BA/509/2012	252	HCT/BA/290/2010	303	HCT/REV/64/2006
151	HCT/BA/221/2009	202	HCT/BA/508/2012	253	HCT/BA/299/2010	304	HCT/REV/65/2006
152	HCT/BA/237/2009	203	HCT/BA/506/2012	254	HCT/BA/266/2009	305	HCT/REV/66/2006
153	HCT/BA/243/2009	204	HCT/BA/458/2012	255	HCT/BA/269/2009	306	HCT/REV/68/2006
154	HCT/BA/245/2009	205	HCT/BA/452/2012	256	HCT/BA/268/2009	307	HCT/REV/69/2006
155	HCT/BA/247/2009	206	HCT/BA/505/2012	257	HCT/REV/53/2006	308	HCT/REV/70/2006
156	HCT/BA/248/2009	207	HCT/BA/519/2012	258	HCT/REV/54/2006	309	HCT/REV/50/2006
157	HCT/BA/249/2009	208	HCT/BA/405/2011	259	HCT/REV/55/2006	310	HCT/1738/2001
158	HCT/BA/255/2009	209	HCT/BA/406/2011	260	HCT/REV/56/2006	311	HCT/BA/478/2012
159	HCT/BA/257/2009	210	HCT/BA/407/2011	261	HCT/REV/58/2006	312	HCT/BA/338/2010
160	HCT/BA/258/2009	211	HCT/BA/408/2011	262	HCT/REV/59/2006	313	HCT/BA/337/2010
161	HCT/BA/259/2009	212	HCT/BA/409/2011	263	HCT/REV/60/2006	314	HCT/BA/336/2010
162	HCT/BA/271/2009	213	HCT/BA/410/2011	264	HCT/EP/1103/1997	315	HCT/BA/335/2010
163	HCT/BA/272/2009	214	HCT/BA/521/2012	265	HCT/EP/2125/2003	316	HCT/BA/334/2010
164	HCT/BA/273/2009	215	HCT/BA/522/2012	266	HCT/EP/36/1993	317	HCT/BA/332/2010
165	HCT/BA/274/2009	216	HCT/BA/523/2012	267	HCT/EP/33/1993	318	HCT/BA/331/2010
166	HCT /BA/275/2009	217	HCT/BA/524/2012	268	HCT/EP/1944/2002	319	HCT/BA/447/2012
167	HCT/BA/276/2009	218	HCT/BA/525/2012	269	HCT/EP/07/1993	320	HCT/BA/476/2012
168	HCT/BA/277/2009	219	HCT/BA/527/2012	270	HCT/EP/26/1993	321	HCT/BA/479/2012
169	HCT/BA/278/2010	220	HCT/BA/528/2012	271	HCT/EP/20/1993	322	HCT/BA/480/2012
170	HCT/BA/280/2010	221	HCT/BA/529/2012	272	HCT/EP/1231/1998	323	HCT/BA/475/2012
171	HCT/MC/75/2009	222	HCT/BA/530/2012	273	HCT/EP/1163/1997	324	HCT/BA/474/2012
172	HCT/MC/77/2009	223	HCT/BA/526/2012	274	HCT/NP/27/1997	325	HCT/BA/473/2012
173	HCT/MC/76/2009	224	HCT/REV/121/2007	275	HCT/NP/50/1993	326	HCT/BA/472/2012
174	HCT/MC/78/2009	225	HCT/REV/123/2007	276	HCT/EP/1298/1998	327	HCT/BA/471/2012
175	HCT/MC/74/2009	226	HCT/REV/122/2007	277	HCT/EP/1963/2002	328	HCT/BA/481/2012
176	HCT/MC/80/2009	227	HCT/REV/124/2007	278	HCT/EP/1881/2001	329	HCT/BA/482/2012
177	HCT/MC/73/2009	228	HCT /REV/125/2007	279	HCT/NP/45/1993		
178	HCT/MC/72/2009	229	HCT /REV/128/2007	280	HCT/EP/1196/1998		
179	HCT/MC/79/2009	230	HCT/REV/127/2007	281	HCT/EP/1279/1998		

330	HCT/BA/483/2012	380	HCT/MC/61/2009	429	HCT/BA/704/2013	478	HCT/BA/696/2013
331	HCT/BA/484/2012	381	HCT/MC/60/2009	430	HCT/BA/705/2013	479	HCT/BA/694/2013
332	HCT/BA/485/2012	382	HCT/MC/51/2008	431	HCT/BA/706/2013	480	HCT/BA/698/2013
333	HCT/BA/486/2012	383	HCT/MC/52/2008	432	HCT/BA/707/2014	481	HC/APP/Rev/337/ 2001(T)
334	HCT/BA/487/2012	384	HCT/MC/53/2008	433	HCT/BA/708/2014	482	HCT/Rev/APP/265/ 1998(T)
335	HCT/BA/488/2012	385	HCT/MC/54/2008	434	HCT/BA/709/2014	483	HCEP/APP/Rev/426/ 2003(T (CA/271/2006)
336	HCT/BA/489/2012	386	HCT/MC/55/2008	435	HCT/BA/710/2014	484	HCT/APP/Rev/256/ 1997(T)
337	HCT/BA/490/2012	387	HCT/MC/57/2008	436	HCT/BA/709/2014	485	HCT/Rev/315/2000 (CA/185/2005)
338	HCT/BA/326/2010	388	HCT/MC/58/2008	437	HCT/BA/671/2013	486	HCEP/APP/LT/44/1995
339	HCT/BA/327/2010	389	HCT/MC/11/2005	438	HCT/BA/672/2013	487	HCT/REV/113/2007
340	HCT/BA/323/2010	390	HCT/MC/12/2005	439	HCT/BA/673/2013	488	HCT/APP/REV/32/2001
341	HCT/BA/330/2010	391	HCT/MC/13/2006	440	HCT/BA/674/2013	489	HCT/APP/REV/33/2005
342	HCT/BA/329/2010	392	HCT/MC/14/2006	441	HCT/BA/675/2013	490	HCT/APP/REV/35/2005
343	HCT/BA/328/2010	393	HCT/MC/15/2006	442	HCT/BA/676/2013	491	HCT/APP/REV/37/2006
344	HCT/BA/324/2010	394	HCT/MC/16/2006	443	HCT/BA/677/2013	492	HCT/APP/REV/20/2005
345	HCT/BA/325/2010	395	HCT/MC/17/2006	444	HCT/BA/678/2013	493	HCT/APP/REV/19/2005
346	HCT/BA/322/2010	396	HCT/MC/18/2006	445	HCT/BA/679/2013	494	HCT/REV/18/2005
347	HCT/BA/321/2010	397	HCT/MC/19/2006	446	HCT/BA/680/2013	495	HCT/APP/REV/16/2005
348	HCT/BA/370/2011	398	HCT/MC/20/2007	447	HCT/BA/641/2013	496	HCT/APP/REV/14/2005
349	HCT/BA/369/2011	399	HCT/MC/10/2005	448	HCT/BA/650/2013	497	HCT/APP/REV/13/2005
350	HCT/BA/368/2011	400	HCT/MC/01/2005	449	HCT/BA/649/2013	498	HCT/APP/REV/12/2005
351	HCT/BA/367/2010	401	HCT/MC/02/2005	450	HCT/BA/648/2013	499	HCT/APP/REV/11/2005
352	HCT/BA/368/2010	402	HCT/MC/03/2005	451	HCT/BA/647/2013	500	HCT/APP/REV/140/2008
353	HCT/BA/366/2010A	403	HCT/MC/04/2005	452	HCT/BA/646/2013	501	HCT/APP/MC/25/2007
354	HCT/BA/366/2010	404	HCT/MC/05/2005	453	HCT/BA/645/2013	502	HCT/APP/MC/23/2007
355	HCT/BA/365/2010	405	HCT/MC/06/2005	454	HCT/BA/644/2013	503	HCT/APP/MC/29/2007
356	HCT/BA/364/2010	406	HCT/MC/07/2005	455	HCT/BA/642/2013	504	HCT/APP/MC/28/2007
357	HCT/BA/362/2010	407	HCT/MC/08/2005	456	HCT/BA/660/2013	505	HCT/APP/MC/22/2007
358	HCT/BA/363/2010	408	HCT/MC/09/2005	457	HCT/BA/659/2013	506	HCT/APP/MC/24/2007
359	HCT/BA/361/2010	409	HCT/MC/31/2007	458	HCT/BA/658/2013	507	HCT/APP/MC/21/2007
360	HCT/BA/319/2010	410	HCT/MC/32/2007	459	HCT/BA/657/2013	508	HCT/APP/MC/26/2007
361	HCT/BA/320/2010	411	HCT/MC/34/2007	460	HCT/BA/656/2013	509	HCT/APP/MC/149/2015
362	HCT/BA/318/2010	412	HCT/APP/MC/35/ 2007	461	HCT/BA/655/2013	510	HCT/APP/MC/150/2015
363	HCT/BA/316/2010	413	HCT/MC/36/2008	462	HCT/BA/654/2013	511	HCT/APP/MC/27/2007
364	HCT/BA/317/2010	414	HCT/BA/663/2013	463	HCT/BA/653/2013	512	HCT/APP/REV/74/2006
365	HCT/BA/315/2010	415	HCT/BA/664/2013	464	HCT/BA/652/2013	513	HCT/APP/REV/73/2006
366	HCT/BA/314/2010	416	HCT/BA/681/2013	465	HCT/BA/651/2013	514	HCT/APP/REV/72/2006
367	HCT/BA/313/2010	417	HCT/BA/682/2013	466	HCT/BA/700/2013	515	HCT/APP/REV/71/2006
368	HCT/BA/312/2010	418	HCT/BA/683/2013	467	HCT/BA/699/2013	516	HCT/APP/REV/78/2006
369	HCT/BA/311/2010	419	HCT/BA/684/2013	468	HCT/BA/662/2013	517	HCT/APP/REV/77/2006
370	HCT/BA/455/2012	420	HCT/BA/685/2013	469	HCT/BA/667/2013	518	HCT/APP/REV/76/2006
371	HCT/APP/MC/59/09	421	HCT/BA/685/2013	470	HCT/BA/692/2013	519	HCT/APP/REV/75/2006
372	HCT/MC/70/2009	422	HCT/BA/687/2013	471	HCT/BA/695/2013	520	HCT/APP/REV/79/2006
373	HCT/MC/67/2009	423	HCT/BA/688/2013	472	HCT/BA/696/2013	521	HCT/APP/REV/80/2006
374	HCT/MC/69/2009	424	HCT/BA/689/2013	473	HCT/BA/694/2013		
375	HCT/MC/68/2009	425	HCT/BA/690/2013	474	HCT/BA/693/2013		
376	HCT/MC/64/2009	426	HCT/BA/701/2013	475	HCT/BA/698/2013		
377	HCT/MC/63/2009	427	HCT/BA/702/2013	476	HCT/BA/691/2013		
378	HCT/MC/66/2009	428	HCT/BA/703/2013	477	HCT/BA/695/2013		
379	HCT/MC/65/2009						

පිස්කල් විකිණීම

කැකිරාව දිසා අධිකරණයේ දී ය

සිවිල් නඩු විධාන සංග්‍රහයේ 255 වන වගන්තියට අනුව පිස්කල් විසින් කරනු ලබන පිස්කල් විකිණීම

කොමර්ෂල් බැන්ක් ඔෆ් සිලෝන් පීඑල්සී
අංක 21, ශ්‍රීමත් රාසික් ෆර්ඩ් මාවත,
කොළඹ 01

.....පැමිණිලිකරු.

නඩු අංක : 16/MB
ස්වභාවය : උකස් බැඳුම්කර
ඇස්කිසි අංකය : 23/2020

එදිරිව

01 ආර්. එම්. මංජු ශ්‍රී රංජිත් අධිකාරී
02 එච්. එම්. කේ. වම්පිකා

දෙදෙනාම

ඉංග්ලීස් ඇකඩමිය අසල, උසාවි පාර
කැකිරාව.

.....විත්තිකරුවන්.

වර්ෂ 2018 ක් වූ මාර්තු මස 09 වැනි දින ඉහත අංක දරන නඩුවේ ඇතුළත් කරන ලද සමථ තීන්දු ප්‍රකාශය අනුව, විත්තිකරුවන් විසින් වර්ෂ 2018 අප්‍රේල් මස වන විට ගෙවීමට ඇති හිඟ මුදල වන රුපියල් 750,000 මුදල 2018 අප්‍රේල් මස අවසන් දිනට පෙර ගෙවා නිමකළ යුතු බවටත් ඉන්පසු ඉතිරි මුදල් අප්‍රේල් මාසයෙන් පසුව 2018.11.25 දින දක්වා මසකට රු. 150,000 ක් බැගින් වාරික 12කින් හා ඉන්පසුව එනම් 2018 දෙසැම්බර් මස සිට ඉදිරියට මසකට රු. 200,000 බැගින් වාරික 51 කින් ගෙවා නිම කිරීමටත් එකඟවුවද එකී සමථය ප්‍රකාර කටයුතු කිරීමට විත්තිකරුවන් අපොහොසත් වූයෙන් සහ විත්තිකරුවන් විසින් මෙතෙක් ගෙවා ඇති මුදල අඩුකර, දැනටමත් මා විසින් තහනමට ගෙන ඇති මෙහි පහත උපලේඛනයේ සඳහන් වන දේපල පිස්කල් වෙන්දේසියේ විකුණා පැමිණිලිකාර සමාගමට අයකර දීම සඳහා වර්ෂ 2022ක් වූ ඔක්තෝබර් මස 27 වැනි දින පෙ.ව. 11.00ට එම දේපල පිහිටි ස්ථානයේ දී ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණනු ලැබේ.

උපලේඛනය

උතුරු මැද පළාතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාම්නියාව කොරළයේ ග්‍රාම නිළධාරී කොට්ඨාසයේ මරදන්කඩවල පාරේ අංක 627 දරන ස්ථානයේ මාලාව ග්‍රාමයේ පිහිටා ඇත්තා වූ උතුරින් - ඒ. ඇම්. බන්දුල ට අයත් ඉඩමෙන්, නැගෙනහිරින් - අජන්තට අයත් ඉඩමෙන්, දකුණින් - මහින්ද ගොඩහේනට අයත් ඉඩමෙන් සහ බස්නාහිරින් - උම්මු සිපාට අයත් ඉඩමෙන් හා පාරක් සඳහා වෙන් කරන ලද බිම් කැබැල්ලෙන් මායිම් වූද ප්‍රමාණයෙන් පර්චස් තිස් අටකින් (පර්. 38) යුක්ත වූ ද අංක 864 බිම් කැබැල්ල වශයෙන් ලකුණු කරන ලද මුළු ඉඩම් කැබැල්ල සහ ඒ මත පිහිටි ගොඩනැගිලි, ගහ, කොළ වැවිලි සහ වෙනත් සියලුම දේද සමග වේ.

වඩාත් මෑතකදී කරන ලද මැනීමක් අනුව ඉහත සඳහන් ඉඩම පහත සඳහන් පරිදි විස්තර කර ඇත.

උතුරු මැද පළාතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ප්‍රාදේශීය සභා සීමා ඇතුළත කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මාම්නිය කෝරළයේ කුඩා කැකිරාව ග්‍රාම නිළධාරී කොට්ඨාසයේ අංක 629 මාලාව ග්‍රාමයේ පිහිටා ඇත්තාවූ, උතුරින් - ඒ. ඇම්. බන්දුලට අයත් ඉඩමෙන්, නැගෙනහිරින් : අජන්තට සහ ඒ. එම්. බණ්ඩාරට අයත් ඉඩමෙන්, දකුණින් - මහින්ද ගොඩහේනට සහ උම්මු සිපාට අයත් ඉඩමෙන් සහ බස්නාහිරින් : උම්මු සිපාට අයත් ඉඩමෙන් හා ජයන්ති මාවතෙන් මායිම් වූ ද, ප්‍රමාණයෙන් පර්චස් තිස් හයයි දශම හයකින් (පර්. 36.6) යුක්ත වූ ද අංක අනු/කැකි/ප්‍රා/2841 හා 2001/06/06 යන දින දරන රජයේ ප්‍රදානයේ විස්තර කර ඇති ඉඩමේ නැවත මැනීමක් වන බලයලත් මිනින්දෝරු ඡේ. ටී. ගලගෙදර විසින් සාදන ලද අංක 1732 හා 2006.09.26 වන දින පිඹුරේ අංක 01 බිම් කැබැල්ල වශයෙන් ලකුණු කර ඇති බෙදා වෙන්කරන ලද සහ නිශ්චිත මුලු ඉඩම් කැබැල්ල සහ ඒ මත පිහිටි ගොඩනැගිලි සහ වෙනත් සියලු දේ ද සමග වේ.

දේපලට පිවිසීම.- කැකිරාව උසාවි පාරෙන් 1km ක් පමණ ගොස් දකුණට ඇති ඉංග්‍රීස් ඇකඩමිය පාරෙන් 150m ක් පමණ ගියපසු වම්පසින් වන්නට ඉංග්‍රීස් ඇකඩමියට යාබදව මෙම දේපල පිහිටා ඇත.

ගෙවීම් ක්‍රමය.- වෙන්දේසිය අවසානයේදී සාර්ථක ගැණුම්කරු විසින් පහත සඳහන් පරිදි මුදලින් ගෙවීම් කළ යුතුය. (1) ගැණුම් මිලෙන් 25% (2) පළාත් අධිකාරියේ බදු සඳහා 1% (3) ප්‍රචාරණ වියදම් (4) සිවිල් නඩු විධාන සංග්‍රහයේ අංක 258 වගන්තියේ (අ) යටතේ අයකිරීම් ද, ගැණුම් මිලෙන් 75% ක් වූ ඉතිරිය වෙන්දේසි දින සිට දින 30ක් ඇතුළත කැකිරාව දිසා අධිකරණයේ ඉහත නඩුවට බැර කළ යුතුය. ඉහත සඳහන් පරිදි ඉතිරි මුදල් නියමිත කාලසීමාව ඇතුළත නොගෙවුවහොත් දැනටමත් ගෙවා ඇති මුදල් ආපසු නොගෙවීමට සහ නැවත එම දේපළ විකිණීමට පැමිණිලිකරුට අයිතිය ඇත. හිමිකම් ඔප්පු පරීක්ෂා කිරීම සහ වෙනත් වැඩිදුර විස්තර සඳහා පහත සඳහන් අයගෙන් විමසන්න. අංශ ප්‍රධානි - නීති සහ අයකිරීම්, කොමර්ෂල් බැන්ක් ඔෆ් සිලෝන් පීඑල්සී අංක 21, ශ්‍රීමත් රාසික් ෆර්ඩ් මාවත, කොළඹ 01.

ජී. එස්. ආර්. ඩී. එස්. කුමාරනායක,
රෙජිස්ට්‍රාර්/නියෝජ්‍ය පිස්කල්.

වර්ෂ 2022ක් වූ සැප්තැම්බර් මස 14 වැනි දින,
දිසා අධිකරණය,
කැකිරාව.

09-417